

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් එච්ආර් (ප්‍රයිවට්) ලිමිටඩ්හි ("සමාගම") 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අදහස් කරනු ලබන මාගේ අදහස් දැක්වීම් සහ නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මහඟු වාගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහඟුරීම හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් පිරිමැසුම්දායීව, කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජර්නල් වවුචරය පවත්වා ගෙන ගොස් නොතිබුණු අතර ගිණුම්කරණ පද්ධතිය මගින් ජර්නල් සටහන් ඉදිරිපත් කර තිබුණි. එබැවින්, කිසිදු උපයෝගී ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.	කළමනාකාරිත්වයේ අදහස් ලැබී නොතිබුණි.	අදාළ උපයෝගී ලේඛන සමග ජර්නල් වවුචර පවත්වා ගෙන යා යුතුය.

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ල.ගි.ප්‍ර.24)-සම්බන්ධිත පාර්ශ්වයන්ගේ හෙළිදරව් කිරීම්		

සම්බන්ධිත පාර්ශ්වයන්ගේ හෙළදරව් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24 හි 17 වන ඡේදය ප්‍රකාරව, අස්ථිත්වයක් විසින්, ප්‍රධාන කළමනාකාර පිරිස් සඳහා ගෙවනු ලබන මුළු වැටුප් හා දීමනා පිළිබඳව සහ එක් එක් කෙටිකාලීන සේවක ප්‍රතිලාභ, පශ්චාත් රැකියා ප්‍රතිලාභ, අනෙකුත් දිගුකාලීන ප්‍රතිලාභ, සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ සහ කොටස් මත පදනම් වූ ගෙවීම් පිළිබඳව, හෙළදරව් කළ යුතුයි. කෙසේ වෙතත්, අස්ථිත්වය විසින්, ප්‍රධාන කළමනාකාර පිරිස් සඳහා ගෙවනු ලබන වැටුප් හා දීමනා හෙළදරව් කර තිබුණ ද ඒවායෙහි වටිනාකම හෙළදරව් කර නොතිබුණි.

ඉදිරියේදී වටිනාකම් ද සඳහන් කරන්නෙමු.

ගිණුම්කරණ ප්‍රමිතයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(i) 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ (සංශෝධන) (3) හා (4) වගන්ති ප්‍රකාරව, කාර්තුවකට, බද්දට යටත් පිරිවැටුම, බද්දට යටත් සීමාව වන රු. මිලියන 3 ට වඩා අඩු නම්, ජාතිය ගොඩනැගීමේ බදු ගෙවනු නොලැබේ. කෙසේවෙතත්, සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් පිරිවැටුම රු. මිලියන 3 ට වඩා අඩු වුවත්, සමාගමේ ජාතිය ගොඩනැගීමේ බදු පිරිවැටුම, සමාගම විසින් ගොනු ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ද රු. මිලියන 152,055 ක් වැඩියෙන්</p>	<p>මුළු බැරකම පියවා නොතිබූ හෙයින්, පවතින තත්වය යටතේ ඉහත කී බදු අවලංගු කර ගැනීම ද අපේක්ෂා කළ නොහැක.</p>	<p>2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.</p>

දක්වා තිබුණි.

- (ii) පසුගිය වර්ෂයට අදාළව ජාතිය ගොඩනැගීමේ බදු නොගෙවීම සම්බන්ධයෙන් වටිනාකම රු. 7,418,633 ක් වූ දඩ නියෝග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සමාගම වෙත ලැබී තිබුණි. කෙසේ වෙතත්, සමාගම විසින් අසම්භාව්‍ය බැරකම් සඳහා ප්‍රතිපාදන කිසිවක් වෙන් කිරීම හෝ මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කිරීම හෝ කර නොතිබුණි.

ඉහත කී දඩ මුදල් ඉවත් කර ගන්නා ලෙසටත් සහ අදාළ කොමසාරිස්වරුන් හමුවීම සඳහාත් අප විසින් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන අතර, ඒ අනුව, ඉදිරියේදී එකී දඩ මුදල් ඉවත් කර ගැනීමට අපට හැකිවනු ඇත.

ගිණුම්කරණ ප්‍රමිතවල විධිවිධානවලට අනුකූල විය යුතුයි.

- (iii) කිසිදු කළමනාකරණ ගාස්තුවක් අයකිරීමකින් තොරව පරිපාලනයන්හි පරිපාලන කටයුතු ද ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් ඉටු කර තිබුණි. එබැවින්, සමාගමේ කාර්ය මණ්ඩලයේ වියදම්, මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.

වර්ෂයතුළදී පරිපාලන සමාගම් විසින් ප්‍රමාණවත් අතිරික්තයක් උත්පාදනය කර නොතිබුණ බැවින්, කළමනාකරණ ගාස්තු අය කිරීමේ ප්‍රතිපත්තිය ඒ කෙරෙහි බලපා නොතිබුණි. 2019 වර්ෂයේ සිට මෙම සංකල්පය අනුගමනය කරනු ඇත.

පරිපාලන සමාගම් වෙනමම අස්ථිත්වයන් වන අතර ඒ අනුව ගිණුම් පවත්වා ගෙන යා යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස් නිර්දේශය
<p>සමාගම ණයගැතියන්ගෙන් තහවුරුකිරීම් කැඳවා නොතිබුණි.</p>	<p>විසින් කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.</p>	<p>අදහස් විගණනයට ඉදිරිපත් කිරීම සඳහා තහවුරු කිරීම් ලබාගැනීමට කටයුතු කළ යුතුයි.</p>

1.6.2 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
සමාගම විසින් ණයහිමියන්ගෙන් තහවුරුකිරීම් කැඳවා නොතිබුණි.	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	විගණනයට ඉදිරිපත් කිරීම සඳහා තහවුරු කිරීම් ලබාගැනීමට කටයුතු කළ යුතුයි.

1.7 බදු රෙගුලාසිවලට අනුකූලතාවීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(i) 2002 අංක 14 දරන අගය එකතු කිරීමේ බදු පනත			
(අ) 26 වන වගන්තිය ප්‍රකාරව, සමාගම විසින් රු.17,114,299 ක් වූ අගය එකතු කිරීමේ බදු ගෙවා නොතිබුණි.	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	2002 අංක 14 දරන අගය එකතු කිරීමේ බදු පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.
(ආ) මාස 2 සිට 8 දක්වා වූ කාල ප්‍රමාදයකින් පසුව සමාලෝචිත වර්ෂයට අදාළ අගය එකතු කිරීමේ බදු වාර්තා ඉදිරිපත් කර තිබුණි.	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	2002 අංක 14 දරන අගය එකතු කිරීමේ බදු පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.
(ii) 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත (සංශෝධිත)			
මාස 2 සිට 8 දක්වා වූ කාල ප්‍රමාදයකින් පසුව සමාලෝචිත වර්ෂයට අදාළ ජාතිය ගොඩනැගීමේ බදු වාර්තා ඉදිරිපත් කර තිබුණි.	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.113,900 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ අලාභය රු. 1,533,775 ක් වූයෙන්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.1,647,675 ක වර්ධනයක් දැක්වුණි. පරිපාලන වියදම් රු.1,887,262 කින් අඩුවීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්, ඉකුත් වර්ෂය සමඟ සසඳා, විශ්ලේෂණය කර, එහි වැඩිවීම් හෝ අඩුවීම්වල ප්‍රතිශතයන් පහත පරිදි වේ.

ආදායම/වියදම	2018	2017	අඩුවීම/වැඩිවීම	ප්‍රතිශතය
ආදායම	7,602,797	10,589,964	(2,987,167)	-28%
විකුණුම් පිරිවැය	6,652,252	9,573,037	(2,920,785)	-31%
පරිපාලන වියදම්	852,235	2,739,497	(1,887,262)	-69%
මූල්‍ය ආදායම	16,035	50,998	(34,963)	-69%

පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ආදායම රු.2,987,167 කින් අඩු වී තිබුණු අතර විකුණුම් පිරිවැය ද රු. 2,920,785 කින් අඩු වී තිබුණි. තවද, අධිභාර සහ රක්ෂණ වියදම් අඩුවීම හේතුවෙන් පරිපාලන වියදම් සියයට 69 කින් අඩු වී තිබුණි.

ඉතුරුම් මත පොළීය අඩුවීම හේතුවෙන් මූල්‍ය ආදායම සියයට 69 කින් අඩු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
විධිමත් අනුමත බඳවාගැනීමේ පටිපාටියක් නොමැතිව කාර්ය මණ්ඩල බඳවාගැනීම් සිදු කර තිබුණි.	කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි.	2003 අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව, බඳවාගැනීමේ පටිපාටිය සකස් කර ඒ සඳහා අනුමතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.	

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය අනුව, මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කාර්යසාධන කෙටුම්පත් වාර්තාව සමග අනුමත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු අතර එමෙන්ම, එය 2007 ඔක්තෝබර් 02 දිනැති අංක පීඊඩී/45 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයට ද අනුකූල විය යුතුයි. කෙසේ වෙතත්, 2018 වර්ෂය සඳහා සමූහයේ මූල්‍ය ප්‍රකාශන 2019 අගෝස්තු 07 වැනිදා විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.</p>	<p>සමූහයේ මූල්‍ය ප්‍රකාශන ඉහත සඳහන් වාර්තාවලට පෙරාතුව ඉදිරිපත් කර තිබුණි. කෙසේවෙතත්, සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස්වීම සහ වගකිවයුතු පුද්ගලයන්ගේ අත්සන් ලබා ගැනීමේදී මතුවූ ගැටළු හේතුවෙන් මෙම ක්‍රියාවලිය ප්‍රමාද විය.</p>		<p>වකුලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.</p>

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය අනුව, සමාගම විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.</p>	<p>කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි.</p>		<p>වකුලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.</p>

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර</p>	<p>කළමනාකරණය විසින් අදහස් දක්වා නොතිබුණි.</p>		<p>වකුලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.</p>

වක්‍රලේඛය අනුව, සමාගම විසින් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

4.4 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් 2018 වර්ෂය සඳහා කිසිදු විගණනයක් සිදු කර නොතිබුණි.	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	විධිමත් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයක් වශයෙන් අභ්‍යන්තර විගණනය සිදු කළ යුතුයි.

4.5 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
2018 වර්ෂය සඳහා අනුමත අයවැය ලේඛනයක් සමාගම සතුව නොවීය. එබැවින්, කාර්යසාධනය සහ අසාමාන්‍ය විචලනයන් සමාලෝචනය කළ නොහැකි විය.	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව, අයවැය ලේඛනය සකස් කර ඒ සඳහා අනුමතිය ලබා ගත යුතුයි.

4.6 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	නිර්දේශය
තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව, සියලුම රාජ්‍ය ආයතන තම විෂය පථය යටතට ගැනෙන අරමුණු සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා දායක විය යුතුයි. කෙසේවෙතත්, සමාගම, තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව දැනුවත් වී නොතිබුණ අතර සපුරාගත යුතු ඉලක්ක, එම	කළමනාකරණය විසින් දක්වා නොතිබුණි.	අදහස්	සමාගම, තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කළ යුතුයි.

අරමුණු සපුරා ගැනීමේදී ඇතිවන
අඩුපාඩු සහ එහි ප්‍රගතිය මැන
බැලීම සඳහා වන සුදුසු
දර්ශකයන් ද හඳුනා ගෙන
නොතිබුණි.